

ශීර්ෂය - 024 - ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව - 2024

1. මූල්‍ය ප්‍රකාශන

1.1 මතය

ශීර්ෂය 024 ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශය හා මුදල් ප්‍රවාහ ප්‍රකාශවලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 11(1) වගන්තිය ප්‍රකාරව ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් ඇතුළත් සම්පිණ්ඩන වාර්තාව 2025 මැයි 30 දින ප්‍රධාන ගණන්දීමේ නිලධාරී වෙත නිකුත් කරන ලදී. විගණන පනතේ 11(2) වගන්තිය ප්‍රකාරව ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවට අදාළ වාර්ෂික විස්තරාත්මක කළමනාකරණ විගණන වාර්තාව 2025 ජූනි 09 දින ප්‍රධාන ගණන්දීමේ නිලධාරී වෙත නිකුත් කරන ලදී. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10 වගන්තිය ප්‍රකාරව මෙම වාර්තාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලැබේ.

ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශනවලින්, මූල්‍ය තත්ත්වය, මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ, මූල්‍ය ප්‍රකාශන වලට අදාළ සටහන් 1හි සඳහන් මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේ පදනමට අනුකූලව සියලුම ප්‍රමාණාත්මකතාවයන් සම්බන්ධයෙන් සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 මතය සඳහා පදනම

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් මාගේ වගකීම, විගණකගේ වගකීම යන වගන්තියේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබා ගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 කරුණක් අවධාරණය කිරීම - මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේ පදනම

මෙම මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේ පදනම විස්තර කරන මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන් 1 කෙරෙහි අවධානය යොමු කරවමි. මූල්‍ය ප්‍රකාශන රජයේ මුදල් රෙගුලාසි 150 හා 151 සහ 2025 පෙබරවාරි 21 දින සංශෝධිත 2024 දෙසැම්බර් 16 දිනැති රාජ්‍ය ගිණුම් මාර්ගෝපදේශ අංක 06/2024 අනුව ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ, මහා භාණ්ඩාගාරයේ සහ පාර්ලිමේන්තුවේ අවශ්‍යතාවය සඳහා සකස් කර ඇත. එම නිසා, මෙම මූල්‍ය ප්‍රකාශන වෙනත් අරමුණු සඳහා සුදුසු නොවිය හැක. මාගේ වාර්තාව ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ, මහා භාණ්ඩාගාරයේ සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ භාවිතය සඳහා පමණක් අරමුණු කර ඇත. මෙම කරුණ සම්බන්ධයෙන් මාගේ මතය විකරණය කරනු නොලැබේ.

1.4 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ හා ගණන්දීමේ නිලධාරීගේ වගකීම

රජයේ මුදල් රෙගුලාසි 150 හා 151 සහ 2025 පෙබරවාරි 21 දින සංශෝධිත 2024 දෙසැම්බර් 16 දිනැති රාජ්‍ය ගිණුම් මාර්ගෝපදේශ අංක 06/2024 අනුකූලව සියලුම ප්‍රමාණාත්මකතාවයන් සම්බන්ධයෙන් සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කෙරෙන පරිදි මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම හා වංචා සහ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ වගකීම වේ.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) වගන්තිය ප්‍රකාරව ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව විසින් වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වා ගෙන යා යුතුය.

ජාතික විගණන පනතේ 38(1)(ඇ) උප වගන්තිය ප්‍රකාරව ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ මූල්‍ය පාලනය සඳහා සඵලදායී අභ්‍යන්තර පාලන පද්ධතියක් සකස් කර පවත්වා ගෙන යනු ලබන බවට ප්‍රධාන ගණන්දීමේ නිලධාරී සහතික විය යුතු අතර එම පද්ධතියේ සඵලදායීත්වය පිළිබඳව කලින් කල සමාලෝචනයක් සිදු කර ඒ අනුව පද්ධතිය ඵලදායී ලෙස කරගෙන යාමට අවශ්‍ය වෙනස්කම් සිදු කරනු ලැබිය යුතුය.

1.5 මූල්‍ය ප්‍රකාශන විගණනය පිළිබඳ විගණකගේ වගකීම

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා හා වැරදි හේතුවෙන් ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණකාධිපති වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සෑම විටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන් අනාවරණය කර ගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇති විය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කර ගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම් හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්ස්‍රාවකයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාන්විත මහභරිමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබා ගන්නා ලදී.
- හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය සහ අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණ අයුරින් මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් බව ඇගයීම.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

මාගේ විගණනය තුළදී හඳුනාගත් වැදගත් විගණන සොයාගැනීම්, ප්‍රධාන අභ්‍යන්තර පාලන දුර්වලතා හා අනෙකුත් කරුණු පිළිබඳව ප්‍රධාන ගණන්දීමේ නිලධාරී දැනුවත් කරන ලදී.

2. මූල්‍ය සමාලෝචනය

2.1 වියදම් කළමනාකරණය

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

විගණන නිරීක්ෂණය	ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂයේදී පුනරාවර්තන වැය විෂයයන් 13ක් හා මූලධන වැය විෂයයන් 07ක් සඳහා අධි ප්‍රතිපාදන සලසා තිබීම හේතුවෙන් එම වැය විෂයයන්ගේ ශුද්ධ ප්‍රතිපාදනයන්ගෙන් උපයෝජනයන් සිදු කළ පසු එකතුව රු.36,748,074 ක් ඉතිරි වී තිබුණි. එම ඉතිරිය එක් එක් වැය විෂයයන්ගේ ශුද්ධ ප්‍රතිපාදනයෙන් සියයට 20 ක සිට සියයට 100 දක්වා පරාසයක ප්‍රමාණයක් විය.	ඒ.සී.ඒ.2(ii) මගින් ඒ සඳහා හේතු ඉදිරිපත් කර ඇති බව දක්වයි.	මුදල් රෙගුලාසි 50 ප්‍රකාරව නිවැරදිව හා තාත්විකව වාර්ෂික වියදම් ඇස්තමේන්තු පිළියෙළ කළ යුතුවේ.
(ආ) වැය විෂයයන් 03 ක් සඳහා උෞන ප්‍රතිපාදන සලසා තිබුණු බැවින් මු.රෙ.66 යටතේ එකතුව රු.905,000 ක අතිරේක ප්‍රතිපාදන සලසාගෙන තිබුණි. එම අතිරේක ප්‍රතිපාදන එක් එක් වැය විෂයයන්ගේ මුල් ඇස්තමේන්තු ප්‍රතිපාදනයෙන් සියයට 18 සිට සියයට 39 දක්වා පරාසයක් විය.	ඇස්තමේන්තු සකස් කරන විට ආයතනයේ සිටි නිලධාරීන්ටත් වඩා වැඩි පිරිසක් වර්ෂය තුළ ආයතනයට පැමිණි බැවින් මෙම වියදම් වර්ෂයේ ඇස්තමේන්තුගත ප්‍රතිපාදනයන්ට වඩා වැඩිවී ඇති බව දක්වයි.	මුදල් රෙගුලාසි 50 ප්‍රකාරව නිවැරදිව හා තාත්විකව වාර්ෂික වියදම් ඇස්තමේන්තු පිළියෙළ කළ යුතුවේ.
(ඇ) වැය විෂයයන් 03 ක් සඳහා අධි ප්‍රතිපාදන සලසා තිබුණු බැවින් එම වැය විෂයයන්ගෙන් එකතුව රු.3,412,500 ක් වූ ප්‍රතිපාදන, මු.රෙ.66 යටතේ වෙනත් වැය විෂයයන් වෙත මාරු කර තිබුණි. එම මාරු කිරීම එක් එක් වැය විෂයයන්ගේ මුල් ඇස්තමේන්තු ප්‍රතිපාදනයෙන් සියයට 50 සිට සියයට 67 දක්වා පරාසයක් විය.	රාජ්‍ය වියදම් කළමනාකරණ ප්‍රතිපත්තිය මගින් නිලධාරීන්ගේ අතිකාල හා ගමන් වියදම් සීමා කිරීම නිසාද ගොඩනැඟිලි කුලිය ඉතිරිවීම නිසා ලබාගත් ප්‍රතිපාදනද ඉතිරි වූ බව දක්වා ඇත.	මුදල් රෙගුලාසි 50 ප්‍රකාරව නිවැරදිව හා තාත්විකව වාර්ෂික වියදම් ඇස්තමේන්තු පිළියෙළ කළ යුතුවේ.
(ඈ) අයවැය ඇස්තමේන්තු මගින් ප්‍රතිපාදන සලසා නොගත් වැය විෂයයන් 02ක් සඳහා එකතුව රු.2,500,000 ක ප්‍රතිපාදන මු.රෙ.66 යටතේ සලසා ගෙන තිබුණි.	ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ උපදෙස් පරිදි එම සලසා ගත් ප්‍රතිපාදන අදාළ වැය විෂයන් සඳහා මාරු කර එය නිවැරදි කර ගැනීමට කටයුතු කරන ලදී.	මුදල් රෙගුලාසි 50 ප්‍රකාරව නිවැරදිව හා තාත්විකව වාර්ෂික වියදම් ඇස්තමේන්තු පිළියෙළ කළ යුතුවේ.

2.2 රජයේ නිලධාරීන්ට අත්තිකාරම් ගිණුම

විගණන නිරීක්ෂණය	ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
භාණ්ඩාගාර ගිණුම් ප්‍රකාශ (SA 52) අනුව අත්තිකාරම් ගිණුම් ශේෂය රු.1,981,352 ක් වුවද එය මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශනයේ රු.246,230 ක් අඩුවෙන් දැක්වීම හේතුවෙන් මුළු වත්කම් අගය හා භාණ්ඩාගාරය වෙත ශුද්ධ වත්කම් අගය එම ප්‍රමාණයෙන් අඩු වී තිබුණි.	ශීර්ෂ අංක 21 විසින් මෙම රු.246,230 ක මුදල බැර කර පසුව එම ආයතනය විසින්ම නැවතත් එම මුදල ගිණුමට හර කර ඇති අතර SA51 භාණ්ඩාගාර ආකෘතියේදී මෙම විස්තර පෙන්නුම් කර ඇති බව සඳහන් කර ඇත.	අත්තිකාරම් ගිණුම් ශේෂය මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශනයේ නිවැරදි ලෙස දැක්විය යුතුය.

2.3 බැරකම් හා බැඳීම්වලට එළඹීම

විගණන නිරීක්ෂණය	ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂයට අදාළව එකතුව රු.470,268 ක් වූ බැරකම් 2024 දෙසැම්බර් 31 දිනට බැඳීම් හා බැරකම් පිළිබඳ ප්‍රකාශනයේ ඇතුළත් කර නොතිබුණු බව නිරීක්ෂණය විය.	මෙම වටිනාකම 2024 වර්ෂයේ ගිණුම් ප්‍රකාශන සකස් කර ඉදිරිපත් කරන තෙක් නොලැබුණු බිල්පත් වටිනාකම වන අතර එය බැරකම් හා බැඳීම්වලට ඇතුළත් කිරීමට නොහැකි වූ බව දක්වයි.	වර්ෂයට අදාළ සියලුම බැඳීම් හා බැරකම් හඳුනාගෙන මූල්‍ය ප්‍රකාශන තුළ ඇතුළත් කළ යුතුය.

2.4 නීති, රීති හා රෙගුලාසිවලට අනුකූල නොවීම

නියැදි විගණන පරීක්ෂණවලදී නිරීක්ෂණය වූ නීති, රීති හා රෙගුලාසිවල විධිවිධානවලට අනුකූල නොවූ අවස්ථා පහත විග්‍රහ කර දැක්වේ.

නිරීක්ෂණය	ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
නීති, රීති හා රෙගුලාසි වටිනාකම වලට යොමුව රු.	අනුකූල නොවීම	
(අ) 2025 පෙබරවාරි 18 - දිනැති 06/2024 දරන සංශෝධිත රාජ්‍ය ගිණුම් මාර්ගෝපදේශය	2024 මූල්‍ය ප්‍රකාශන කට්ටලය තුළ ඇතුළත් මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශනයේ (ACA-P) සටහන හා වාර්තා කිරීමේ පදනම යටතේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල	එම 06/2024 දරන සංශෝධිත රාජ්‍ය ගිණුම් මාර්ගෝපදේශය නිකුත්වන විට මෙම ගිණුම් සකස් කර තිබූ අතර එය අත්සන් කර ඉදිරිපත් කර තිබේ නම් එය සංශෝධනය
		රාජ්‍ය ගිණුම් චක්‍රලේඛ ප්‍රකාරව ගිණුම් සකසා ඉදිරිපත් කළ යුතුය.

කිරීමේ අරමුණ සිදුකිරීම් අවශ්‍ය දක්වා නොතිබුණි. නොවන බව දැනුම් දී ඇති බැවින් එය සිදු නොකරන ලද බව දන්වා ඇත.

(ආ) 2017 ජුනි 26 දිනැති අංක 01/2017 දරන වත්කම් කළමනාකරණ වක්‍රලේඛයේ 7 ඡේදය	සමාලෝචිත වර්ෂයේ මිලදී ගන්නා ලද වත්කම් හා අපහරණයන් පිළිබඳ තොරතුරු කොමිස්ට්‍රෝලර් ජනරාල් කාර්යාලය වෙත වාර්තා කර නොතිබුණි.	කාර්යය මණ්ඩලයේ හිඟකම ආදී හේතු නිසා වත්කම් මෙම තොරතුරු වාර්තා කිරීමට නොහැකි වූ බවත් ඉදිරියේදී නිවැරදි කිරීමට සටහන් කර ගන්නා ලද බවත් දක්වා ඇත.	වක්‍රලේඛ ප්‍රකාරව කටයුතු කළ යුතුය.
--	--	---	---

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 සැලසුම් කිරීම

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

විගණන නිරීක්ෂණය	ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2020 අගෝස්තු 28 දිනැති අංක 02/2020 දරන රාජ්‍ය මුදල් වක්‍රලේඛයේ 03 ඡේදය ප්‍රකාරව ඉදිරි වර්ෂය සඳහා වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම ප්‍රවර්තන වර්ෂයේ දෙසැම්බර් 15 දිනට පෙර සකස් කර ප්‍රධාන ගණන්දීමේ නිලධාරියා වෙත ඉදිරිපත් කර අනුමැතිය ලබා ගත යුතු වුවද 2024 වර්ෂයට අදාළ ක්‍රියාකාරකම් (Activity) පමණක් ඇතුළත් කර දින රහිතව අනුමත කරන ලද ක්‍රියාකාරී සැලැස්ම විගණනයට ඉදිරිපත් කර තිබුණි.	2024 වර්ෂයට අදාළ ක්‍රියාකාරී සැලැස්මෙහි ප්‍රමාද දෝශයකින් අනුමත කළ දිනය සටහන් කිරීමට නොහැකි වී ඇති අතර ඉදිරි වර්ෂයේ දී නිවැරදිව ඉදිරිපත් කිරීමට සටහන් කරගන්නා ලදී.	වක්‍රලේඛය ප්‍රකාරව වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම සකස්කර අදාළ අනුමැතිය ලබාගෙන නියමිත දිනට පෙර විගණනයට ඉදිරිපත් කිරීමට කටයුතු කළ යුතු වේ.
(ආ) 2020 අගෝස්තු 28 දිනැති රාජ්‍ය මුදල් වක්‍රලේඛ අංක 02/2020 හි සඳහන් මාර්ගෝපදේශ අංක 12(අ), (ආ), (ඇ), (ඉ) සහ (ඊ) ප්‍රකාරව වාර්ෂික ක්‍රියාකාරී සැලැස්මට ඇතුළත් විය යුතු කරුණු අන්තර්ගත කර සකස්කර නොතිබුණි.	යාවත්කාලීන කරන ලද සංවිධාන සටහන් හා අනුමත කාර්යය මණ්ඩල පිළිබඳ විස්තර ප්‍රමාද දෝශයකින් ක්‍රියාකාරී සැලැස්මට ඇතුළත් කිරීමට නොහැකි වුවද ඉදිරියේදී එම තොරතුරු සමඟ ඉදිරිපත් කරන බව දක්වා ඇත.	වක්‍රලේඛය ප්‍රකාරව වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීමට කටයුතු කළ යුතු වේ.

- | | | |
|---|-------------------------------|---|
| <p>(ඇ) ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව විසින් 2024 වර්ෂයට අදාළව ඉටුකළයුතු ක්‍රියාකාරකම් පිළිබඳ සැලැස්මක් විගණනය වෙත ඉදිරිපත් කර තිබුණද, එහි සඳහන් වූ පහත දැක්වෙන වගකීම් ක්ෂේත්‍රවලට අදාළ ක්‍රියාකාරකම් ඉටුකිරීමේ කාලරාමු (Time frame) පැහැදිලිව ඉදිරිපත් කර නොතිබුණු අතර 2024 දෙසැම්බර් 31 දින වන විට එම ක්ෂේත්‍රවල ප්‍රගතිය පහත පරිදි විය.</p> | <p>පිළිතුරු ලබා දී නොමැත.</p> | <p>ක්‍රියාකාරකම් ඉටු කිරීමට අදාළව වඩාත් තාත්විකව කාලරාමු ඉදිරිපත් කළ යුතු වේ.</p> |
| <p>(i) භාණ්ඩ වැඩ සහ උපදේශන නොවන සේවා සඳහා වන ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය-2024 සිංහල, ඉංග්‍රීසි හා දෙමළ භාෂා මාධ්‍ය 03 න්ම වන පරිදි 2024 නොවැම්බර් 25 දින ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කර එය 2025 ජනවාරි 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ චක්‍රලේඛය නිකුත් කර, ඒ සඳහා වන අත්පොත ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක් වන පරිදි ප්‍රකාශයට පත්කර තිබුණි.</p> | <p>පිළිතුරු ලබා දී නැත.</p> | <p>නියම කර ගත් පරිදි කාර්යයන් ඉටුකළ යුතුය.</p> |
| <p>(ii) උපදේශන සේවා ප්‍රසම්පාදනය සඳහා වන මාර්ගෝපදේශන සංග්‍රහය කෙටුම්පත් කර, ඊට අදාළ අත්පොතද සමඟ 2025 වර්ෂය තුළදී නිකුත් කිරීමට නියමිතව පැවතුණි.</p> | <p>පිළිතුරු ලබා දී නැත.</p> | <p>නියම කර ගත් පරිදි කාර්යයන් ඉටුකළ යුතුය.</p> |

3.2 වත්කම් කළමනාකරණය

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

විගණන නිරීක්ෂණය	ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) රජයේ වාහන නඩත්තු කිරීම පිළිබඳ 2016 දෙසැම්බර් 29 දිනැති අංක 30/2016 දරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයේ 3.1 ඡේදය ප්‍රකාරව 2024 දෙසැම්බර් 31 දින වන විට කොමිෂන් සභාව සතු වාහන 04 ක ඉන්ධන පරීක්ෂාව සිදු කර නොතිබූ අතර චක්‍රලේඛයේ 3.3 ඡේදය ප්‍රකාරව දක්වා ඇති ඇමුණුම් ආකෘතිය පරිදි වාහන පිළිබඳව සටහනක් පවත්වා ගෙන ගොස් නොතිබුණි.	කොමිෂන් සභාව සතුව ප්‍රමාණවත් කාර්යය මණ්ඩලයක් නොමැතිවීම හේතුවෙන් ඉන්ධන පරීක්ෂාවක් සිදු කර නොමැති අතර ඉදිරියේ දී සිදු කිරීම සඳහා සටහන් කරගන්නා ලද බව දක්වා ඇත.	රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය ප්‍රකාරව කටයුතු කළ යුතු වේ.
(ආ) මුදල් රෙගුලාසි 1645(අ) පරිදි වාහන 04 ක ලොග් පොත් යාවත්කාලීනව පවත්වා ගෙන ගොස් නොතිබුණි.	ලොග් පොත් සටහන් ඒ අනුව පවත්වාගෙන යන බව දන්වා ඇත.	මුදල් රෙගුලාසි 1645(අ) හි දැක්වෙන විධිවිධාන ප්‍රකාරව සෑම වාහනයක් සම්බන්ධයෙන්ම ලොග් පොත් යාවත්කාලීන කර පවත්වා ගත යුතුය.
(ඇ) මු.රෙ.1647(ආ) පරිදි, වාහනද ඒවායේ උපකරණද පිළිබඳ සම්පූර්ණ සමීක්ෂණයක් පැවැත්විය යුතු වුවත් 2024 වර්ෂය තුළ එවැනි සමීක්ෂණයක් සිදු කර නොතිබුණි.	වාහන සම්බන්ධව සමීක්ෂණයක් සිදු කර නොමැති අතර, ඉදිරියේ දී වාහන සමීක්ෂණය පැවැත්වීම සඳහා සටහන් කර ගන්නා ලද බව දන්වා ඇත.	මු.රෙ.1647(ආ) ප්‍රකාරව කටයුතු කළ යුතු වේ.
(ඈ) වත්කම් ලේඛන යාවත්කාලීන කිරීම.		
(i) 2024 දෙසැම්බර් 31 දිනට භාණ්ඩ වට්ටෝරු පොත සහ CIGAS පද්ධතියෙහි ස්ථාවර වත්කම් යටතේ වන BOS Report එකිනෙක හා සැසඳීමේදී වත්කම් අයිතම 48 කට අදාළ වත්කම් 197ක වෙනස්කම් නිරීක්ෂණය විය.	බඩු වට්ටෝරු ලේඛනයේ පිටු අංක හා දත්ත ඇතුළත් කර ඇති ආකාරය ඇසුරින් වත්කම්වල කේතයන් යොදා ඇති අතර CIGAS පරිගණක පද්ධතියට දත්ත ඇතුළත් කිරීමට පෙර මෙම ක්‍රමවේදය යටතේ අදාළ කේතයන් ලබාදී ඇති බව දක්වයි.	තොග පොත් හා CIGAS පරිගණක පද්ධතියෙහි ඇතුළත් කර ඇති ස්ථාවර වත්කම් ලේඛන සංශෝධනය කර යාවත්කාලීන කිරීමට කටයුතු කළ යුතුය.

(ii) CIGAS පරිගණක පද්ධතියෙන් ජනිතවන වත්කම් කේතයන් භෞතික වත්කම්වල යොදා නොතිබීම හේතුවෙන් වත්කම් හඳුනාගැනීම හා අවශ්‍ය අවස්ථාවලදී වත්කම් නිසිලෙස අපහරණය කිරීමට මෙන්ම භාණ්ඩ සමීක්ෂණයේදී වත්කම්වල නිවැරදිතාවය තහවුරු කර ගැනීමටද එය බාධාවක් වන බව නිරීක්ෂණය විය.	සිමිත ඉඩකඩක, අවම කාර්ය මණ්ඩලයක් යටතේ මෙම කටයුතු ඉටුකරවා ගැනීමේ දී යම් ප්‍රමාදයක් සිදුව ඇති අතර ඉදිරියේ දී නව ගොඩනැගිල්ලේ කාර්යාලය විධිමත් පරිදි ස්ථාපිත කිරීමෙන් පසුව කේතයන් යෙදීමට කටයුතු කරන බව දක්වා ඇත.	CIGAS පරිගණක පද්ධතියෙන් ජනිතවන වත්කම් කේතයන් භාවිත කර වත්කම් කේතකරණය සිදු කළ යුතුය.
---	---	---

4. මානව සම්පත් කළමනාකරණය

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

විගණන නිරීක්ෂණය	ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2024 දෙසැම්බර් 31 දින වන විට කොමිෂන් සභාවේ සමස්ත පුරප්පාඩු සේවක සංඛ්‍යාව 30ක් එනම් අනුමත සේවක සංඛ්‍යාවෙන් සියයට 60ක් විය.මෙම පුරප්පාඩු සංඛ්‍යාව තුළ ජ්‍යෙෂ්ඨ මට්ටමේ පුරප්පාඩු 10ක්, තෘතීය මට්ටමේ පුරප්පාඩු 02ක්, ද්විතීයික මට්ටමේ පුරප්පාඩු 10ක් හා ප්‍රාථමික මට්ටමේ පුරප්පාඩු 08ක් වශයෙන් වූ අතර අනුමත සේවක සංඛ්‍යාවේ නොමැති කොන්ත්‍රාත් පදනම මත බඳවාගත් සේවක සංඛ්‍යාව 03 ක් විය.	ආයතනයේ ඉඩ පහසුකම් මදිවීම හේතුවෙන් කාර්යය මණ්ඩලය බඳවා නොගත් අතර නව ගොඩනැගිල්ලක් ඉදිකළ පසු මෙම තත්ත්වය නිරාකරණය විය හැකි බව දක්වා ඇත.	කඩිනමින් පුරප්පාඩු පිරවීමට කටයුතු කළ යුතු වීම හෝ අනුමත කාර්ය මණ්ඩලය සංශෝධනය කිරීමට කටයුතු කළ යුතුය.
(ආ) සියලු රාජ්‍ය ආයතන විසින් සිදු කරනු ලබන ප්‍රසම්පාදන පිළිබඳව පටිපාටි සහ උපමාන සකස් කිරීම හා රජයේ ආයතන විසින් සිදු කරනු ලබන ප්‍රසම්පාදන පිළිබඳ නියාමනය හා ඒ පිළිබඳ උචිත බලධරයන් වෙත වාර්තා කිරීම ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ කාර්යයන් ලෙස හඳුනාගෙන එම කර්තව්‍ය ඉටුකිරීම සඳහා ප්‍රධාන	අවශ්‍යතාව අනුව ප්‍රසම්පාදන විශේෂඥයින්ගේ සේවය විධිමත්ව ලබාගැනීමට කටයුතු කරන ලදී.	ප්‍රසම්පාදන විශේෂඥයින්ගේ දැනුම ලබා ගැනීමට කටයුතු කළ යුතුය.

වශයෙන් ප්‍රසම්පාදන
විශේෂඥයින් 03 දෙනෙකු
කොන්ත්‍රාත් පදනම මත බඳවා
ගැනීම සඳහා කොමිෂන් සභාවේ
අනුමත කාර්යය මණ්ඩලයේ
පොෂ්ඨ මට්ටම තුල ඇතුළත් වී
තිබුණද, 2024 දෙසැම්බර් 31 දින
වන විටත් මෙම විශේෂඥ
පුරප්පාඩු සම්පූර්ණ කර
නොතිබුණි.